

1. විගණන මතය

1.1 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 22 ක 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශන, මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 58(1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 2023 වර්ෂයට අදාළව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාරක සභා 22 ක් සඳහා නිකුත් කර තිබුණු විගණන වාර්තා 22 සඳහාම තත්ත්වගණනය කළ මතයක් ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා හේතු වී තිබූ ප්‍රමාණාත්මක නිරීක්ෂණ පහත දැක්වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම්	නිර්දේශ
(අ) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1981 ඔක්තෝම්බර් 16 දිනැති චක්‍රලේඛ අංක 107 හි 04 වැනි වගන්තියට අනුව, ගෘහ භාණ්ඩ හා උපකරණ සඳහා ක්ෂය අනුපාතය සියයට 10 ක් වන පරිදි හිතවන ශේෂ ක්‍රමය භාවිතා කළ යුතු වුවත් ගොවිජන සේවා කාරක සභා 4ක් විසින් වෙනත් ප්‍රතිශතයන් භාවිතා කරමින් ක්ෂය ගණනය කර තිබීමෙන් ආදායම් රු. 294,224 කින් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි මූල්‍ය ප්‍රකාශන තුළ මෙය නිවැරදි කර ගිණුම් වාර්ථාවලින් අදාළ ක්‍රමය අනුව ගෘහ භාණ්ඩ හා උපකරණ සඳහා ක්ෂය කරනු ලැබේ.	චක්‍රලේඛ ප්‍රකාරව ක්ෂය කිරීම් සිදු කළ යුතුය.
(ආ) ගොවිජන සේවා කාරක සභා 03 ක් විසින් ගොවීන් සඳහා සහන මිලට ලබා දුන් රෝද දෙකේ ට්‍රැක්ටර් යන්ත්‍ර සඳහා අය විය යුතු රු.1,080,668 ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කරනු ලැබේ.	අයවිය යුතු ශේෂය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කළ යුතුය.
(ඇ) ගොවිජන සේවා කාරක සභා 06 ක අක්කර බදු ආදායම රු.477,192 ක් මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයේ අඩුවෙන් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අයවිය යුතු අක්කර බදු ආදායම රු.378,081 ක් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරි කාලයේදී මූල්‍ය ප්‍රකාශනයේ දැක්වීමට කටයුතු කරනු ලැබේ.	මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

- | | | |
|--|---|---|
| <p>(ඇ) උප්පුවේලි ගොවිජන සේවා කාරක සභාව විසින් සමාලෝචිත වර්ෂය තුළ මිලදීගෙන තිබුණු සත්‍ය වටිනාකම රු.1,602,150 ක් වූ පරිඝනක 04 ක්, පරිඝනක මේස 04 ක්, ශබ්ද විකාශන යන්ත්‍රයක් සහ අධි ශීතකරණ යන්ත්‍රයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් ලෙස ඇතුළත් කර නොතිබුණි.</p> | <p>රු.1,602,150ක මුදල ජංගම නොවන වත්කම් යටතේ දැක්වීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>මිලට ගත් ප්‍රාග්ධන වත්කම් ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.</p> |
| <p>(ඉ) කුරින්වත්කර්නි ගොවිජන සේවා කාරක සභාව විසින් සමාලෝචිත වර්ෂය තුළදී මිලදීගෙන තිබුණු රු.1,097,650 ක් වූ බිත්තර වී බුසල් 303 ක්, බිත්තර වී විකුණුම් ගිණුමේ රු.1,067,650 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.30,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොතිබුණි.</p> | <p>නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුවේ.</p> |
| <p>(ඊ) තෝප්පුර් ගොවිජන සේවා කාරක සභාවේ සමාලෝචිත වර්ෂය අවසානයේ එකතුව රු.4,800,000 ක් වටිනා ටී.එස්.පී. පොහොර මලු 480 ක් තිබුණු අතර එය තොග ගිණුමෙහි රු.4,600,000 ක් වටිනා ටී.එස්.පී. පොහොර මලු 460 ක් ලෙස රු.200,000 ක් අඩුවෙන් දක්වා තිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොතිබුණි.</p> | <p>නිවැරදි කිරීමට කටයුතු කර යුතුයි.</p> |
| <p>(උ) සමාලෝචිත වර්ෂයේ දී 2024 වර්ෂය සඳහා කලින් ලද එකතුව රු. 602,350 ක් වූ අක්කර බදු ආදායම් තෝප්පුර් ගොවිජන සේවා කාරක සභාවේ මූල්‍ය ප්‍රකාශනයට ගැලපුම් කර නොතිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොතිබුණි.</p> | <p>ඉදිරි වර්ෂය සඳහා ලද ආදායම් මූල්‍ය ප්‍රකාශනවලට ගැලපුම් කිරීමට කටයුතු කළ යුතුයි.</p> |
| <p>(ඌ) මුල්ලිපොතාන ගොවිජන සේවා කාරක සභාවේ සමාලෝචිත වර්ෂය තුළදී මිලට ගත් රු.592,731 ක් වූ ජංගම නොවන වත්කම් මිලට ගැනීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා යාම් ලෙස දක්වා තිබීම හේතුවෙන් එම ප්‍රමාණයෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් මත ශුද්ධ මුදල් ප්‍රවාහය අඩුවෙන් ද ආයෝජන ක්‍රියාකාරකම් මත ශුද්ධ මුදල් ප්‍රවාහය වැඩියෙන් ද දක්වා තිබුණි.</p> | <p>සමාලෝචිත වර්ෂයේ මිලදීගත් ජංගම නොවන වත්කම්වල වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙහෙයුම් කටයුතු ශීර්ෂය යටතේ වැරදි ලෙස දක්වා තිබේ. මෙය නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>මුදල් ප්‍රවාහ ප්‍රකාශ නිවැරදිව සකස් කළ යුතුය.</p> |

- (ඵ) උප්පුවේලි ගොවිජන සේවා කාරක සභාවේ සමාලෝචිත වර්ෂයේ බිත්තර වී විකුණුම්වල එකතුව රු.6,631,800 ක් වුවද බිත්තර වී විකුණුම් ගිණුමේ එකතුව රු.6,520,200 ක් ලෙස රු.111,600 ක් අඩුවෙන් දක්වා තිබුණි. තොග බෙදාහැරීම් ගිණුම මගින් විකුණුම් ගිණුමට එකතුව ගෙන ඒමේදී මෙම වරද සිදුවී තිබුණි. ඉදිරි වර්ෂවල දී මෙවැනි වරදවල් ලාභ ගැලපුම් ප්‍රකාශ මගින් නිවැරදි කරනු ලැබේ. පරීක්ෂා කර බලා නිවැරදි අගය මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතුය.
- (ආ) උප්පුවේලි ගොවිජන සේවා කාරක සභාවේ සමාලෝචිත වර්ෂයේ බිත්තර වී සැපයුම්කරුවන් දෙදෙනෙකුගෙන් මිලදී ගත් එකතුව රු.5,572,700 ක් වටිනා බිත්තර වී වටිනාකම, බිත්තර වී විකුණුම් ගිණුමෙහි රු.5,820,500 ක් ලෙස රු.247,800 ක් වැඩියෙන් දක්වා තිබුණි. තොග බෙදාහැරීම් ගිණුම මගින් විකුණුම් ගිණුමට එකතුව ගෙන ඒමේදී මෙම වරද සිදුවී තිබුණි. ඉදිරි වර්ෂවල දී මෙවැනි වරදවල් ලාභ ගැලපුම් ප්‍රකාශ මගින් නිවැරදි කරනු ලැබේ. - එම -
- (ඇ) කිලිවෙට්ටි ගොවිජන සේවා කාරක සභාව විසින් සමාලෝචිත වර්ෂයේදී ගොවීන්ට මුදලට විකුණා තිබූ යූරියා හා එම්ඕපී පොහොරවල වටිනාකම එකතුව රු.25,195,093 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ රු.41,347,054 ක් ලෙස දක්වා තිබුණි. මුදලට විකුණුම් කළ යූරියා හා එම්ඕපී පොහොරවල වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ 2024 වර්ෂයේ ගිණුම් වාර්තාවේ නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. - එම -
- (ඈ) කිලිවෙට්ටි ගොවිජන සේවා කාරක සභාව විසින් සමාලෝචිත වර්ෂයේ සමාගමකින් මිලදී ගෙන තිබුණු රසායනික පොහොර සඳහා ගෙවිය යුතු මුදල් වටිනාකම රු.18,804,510 ක් වුවද එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ රු.16,529,579ක් ලෙස දක්වා තිබුණි. සමාගම වෙතින් මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු අදාල මුදල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 2024 වර්ෂයේ ගිණුම් වාර්තාවේ නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. විධිමත් පරිදි පරීක්ෂා කර නිවැරදි කිරීමට කටයුතු කළ යුතුයි.
- (ආ) කුවේලි ගොවිජන සේවා කාරක සභාව නමින් ලංකා බැංකුවේ ඉතුරුම් ගිණුමේ සමාලෝචිත වර්ෂය අවසානයට තිබුණු රු.1,027,525 ක ශේෂය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අවසන් මුදල් හා මුදලට සමාන දෑ තුළ ඇතුළත් කර නොතිබුණි. 2024 වර්ෂයේ නිවැරදි කරනු ලැබේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබේ. - එම -
- (ඈ) ඊව්විලම්පත්තු ගොවිජන සේවා කාරක සභාවේ ගොඩනැගිල්ල 2024 වර්ෂයේ රු.2,842,453 ක් වැයකර අළුත්වැඩියා කර තිබුණ අතර, එම වටිනාකම ප්‍රාග්ධනික කර නොතිබුණි. නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. නිවැරදි කළ යුතුය.

- (ජ) ගොවිජන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ ඊව්වලම්පත්තු ගොවිජන සේවා කාරක සභාවට ලබාදුන් රු.3,269,400ක් වටිනා වූ Shredder යන්ත්‍රය සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයේ ස්ථාවර වත්කම් තුලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- ඉදිරි ගිණුම් වාර්තාවලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.
- කාරක සභාව සතු වත්කම් මූල්‍ය ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුයි.

1.3.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) ගොවිජන සේවා කාරක සභා 17ක එකතුව රු.103,432,248ක ලැබිය යුතු ශේෂ තහවුරු කිරීම් ලිපි හා ණයගැති ලේඛනයන් ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	සහකාර කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් පසු අදාළ පියවර ගනු ලැබේ.	ශේෂයන් තහවුරු කිරීමට අවශ්‍ය විගණනයට ඉල්ලු සාක්ෂි ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුය.
(ආ) ගොවිජන සේවා කාරක සභා 17ක එකතුව රු.180,089,670ක ගෙවිය යුතු ශේෂයන් තහවුරු කිරීම් ලිපි, මිලදී ගැනුම් වව්වර් විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා සුතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	සහකාර කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් පසු අදාළ පියවර ගනු ලැබේ.	- එම -
(ඇ) ගොවිජන සේවා කාරක සභා 5ක එකතුව රු.556,296ක ජංගම වත්කම් ශේෂ, කාරක සභා 5ක එකතුව රු.11,144,357ක ජංගම වගකීම් ශේෂ, කාරක සභා 6ක එකතුව රු.420,674ක ජංගම නොවන වත්කම් ශේෂ හා කාරක සභා 7ක එකතුව රු.1,041,750ක ජංගම නොවන වගකීම් ශේෂ සනාථ කර ගැනීමට විගණනය ඉල්ලූ මූලික ලේඛන, ඉදිරිපත් නොවීම හා භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වීම වැනි හේතු මත සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	සහකාර කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් පසු අදාළ පියවර ගනු ලැබේ.	විගණනයේදී සනාථ කළ යුතු අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.4 නීති, රීති, රෙගුලාසි ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත			
i. 43 (9) වගන්තිය	ගොවිජන සේවා කාරක සභා 10ක වසර දෙකකට වැඩි කාලයක සිට	ප්‍රචරිත වර්ෂයේ ගොවි සංවිධානයේ වාර්ෂික	පනතේ විධිවිධාන

වාර්ෂික මහා සභා රැස්වීම් හා ගොවි මහා සභා රැස්වීම් ක්‍රියාත්මක කළ සංවිධාන 123ට අදාළව රැස්වීම් පැවැත්වීමට කටයුතු යුතුය. පැවැත්වීමට කාරක සභාව කටයුතු කර කරනු ලැබේ. නොතිබුණි.

- ii. 55(1) වගන්තිය ගොවිජන සේවා කාරක සභා 08ක් ඉඩම් මැනීම් කටයුතු - එම - විසින් කෘෂිකර්ම ඉඩම් මැනීම සඳහා කර දෙන ලෙස දිස්ත්‍රික් කටයුතුකර නොතිබුණි. කාර්යාලයේ අවධානයට යොමු කර ඇත.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මුදල් රෙගුලාසි

- i. මු.රෙ.110 කාරක සභා 13ක් විසින් හානි හා පාඩු පිළිබඳ ලේඛණ පවත්වා නොතිබුණි. ඉදිරියේදී පවත්වාගැනීමට කටයුතු කරනු ලැබේ. මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- ii. මු.රෙ.502(02) හා 756 කාරක සභා 12ක් විසින් ස්ථාවර වත්කම් ලේඛණය පවත්වාගෙන ගොස් නොතිබුණ අතර, ඉන් කාරක සභා 4ක් ස්ථාවර වත්කම් භෞතික වශයෙන් සත්‍යාපනය කර නොතිබුණි. ඉදිරියේදී පවත්වාගැනීමට කටයුතු කරනු ලැබේ. - එම -
- (ඇ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01 /2017 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය ගොවිජන සේවා මධ්‍යස්ථාන 9ක වක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර නොතිබුණි. සම්පූර්ණ කෙටුම්පත් වක්‍රලේඛ විධිවිධාන සැලැස්ම දෙපාර්තමේන්තු උපදෙස් ප්‍රකාර සිදු ප්‍රකාරව කටයුතු කළ යුතුය. කිරීමට කටයුතු කරනු ලැබේ.

2. මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

- (අ) සමාලෝචිත වර්ෂය තුළ, ගොවිජන සේවා කාරක සභා 22 හි මෙහෙයුම් ප්‍රතිඵලය, රු.11,897,451 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව, ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,262,775 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.10,634,676 කින් වැඩි වී තිබුණි. අතිරික්තයේ වැඩිවීම සඳහා කාරක සභාවල මෙහෙයුම් ආදායම වැඩිවීම සහ මෙහෙයුම් වියදම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුව විය.
- (ආ) ඉදිරිපත් කරන ලද ආදායම් වියදම් ගිණුමට අනුව, සමාලෝචිත වර්ෂය තුළ ගොවිජන සංවර්ධන බැංකු 22 ක මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,296,586 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,295,068 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලය රු.1,001,518 කින් වර්ධනය වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) කුඹුරු ඉඩම් ලේඛන හා දත්ත පද්ධතිය අනුව තෝස්පූර් ගොවිජන සේවා මධ්‍යස්ථානයට අදාළ බල ප්‍රදේශයේ වී වගාව කළ හැකි කුඹුරු ඉඩම් අක්කර 6110ක් අතරින් අක්කර 46 ක වී වගා කළ හැකි ඉඩම් ලියාපදිංචි කිරීමට කටයුතු කර නොතිබුණි.	වගා කළ කුඹුරු ඉඩම් සඳහා පමණක් අය කර ඇත.	නීතිමය විධිවිධානවලට අනුකූලව කුඹුරු ඉඩම්වල සම්පූර්ණ වපසරිය කුඹුරු ඉඩම් ලේඛනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ කුඹුරු ඉඩම් පිළිබඳ ගොවිජන සේවා කාරක සභා 6ක් වෙත ලැබී තිබුණු පැමිණිලි 579 ක් විභාග කර නොතිබුණි.	විභාග කිරීමට (පරීක්ෂා කිරීමට) අදාළ කටයුතු සැලසුම් කර ඇත.	ලැබෙන පැමිණිලි අදාළ කාලපරිච්ඡේදය තුළ විභාග කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) ගොවිජන සේවා කාරක සභා 2ක් විසින් රුපියල් 375,578ක වියදමින් සකසන ලද ආදර්ශ වතු උෟණ උපයෝජිතව පැවතුණි.	දීර්ඝ කාලීන ආයෝජනයේ භෞතික පැවැත්ම සනාථ කර එතුළින් ආදායමක් උපයාගැනීමට කටයුතු කරනු ලැබේ.	දීර්ඝ කාලීන ආයෝජනයේ භෞතික පැවැත්ම සනාථ කර එතුළින් ආදායමක් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) ගෝමරන්කඩවල ගොවිජන සේවා කාරක සභාවේ ඉකුත් වර්ෂවල ජාතික පොහොර සමාගමෙන් මිලදී ගත් රු.4,800,000ක් වටිනා කිලෝග්‍රෑම් 50ක් බරැති TSP පොහොර මලු 480ක් විකිණීමෙන් තොරව ගබඩාවේ ඉතිරිව පැවති අතර, පෞද්ගලික සමාගමකින් මිලදීගෙන තිබූ රු.162,000ක් වටිනා තවත් පොහොර මලු 90ක් සමාලෝචිත වර්ෂය වන විට භාති වී තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ගබඩාවේ තිබෙන පොහොර මලු විකිණීමත්, භාති වූ පොහොර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කර සුදුසු පියවර ගැනීමත් කළ යුතුය.

- (ඉ) පුල්වුඩේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ අක්කර 1,747 ක කුඹුරු ඉඩම් වී වගා කිරීමකින් තොරව අත්හැර දමා තිබූ බව නිරීක්ෂණය විය. අපගේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පවතින අත්හැර දමන ලද ඉඩම් සඳහා ලේඛන තිබෙන විට එම ඉඩම් එළි කිරීමට අනුමැතිය ලබාදෙන දෙපාර්තමේන්තුවලට ලිපි යවා ඇත. අනුමැතිය ලැබීමෙන් පසු එම ඉඩම් එළිකර කර වී වගාවට යෙදීමට කටයුතු කරනු ලැබේ. විධිමත් අධීක්ෂණයකින් යුතුව වගා නොකරන ඉඩම් වගා කළ හැකි තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුය.
- (ඊ) කින්නියා ගොවිජන සේවා කාරක සභාව විසින් වාරික වශයෙන් ගෙවීමේ පදනම මත 2008 වර්ෂයේ ගොවියෙකුට ණයට ලබාදුන් රු.200,000ක්වූ රෝද දෙකේ ට්‍රැක්ටරයේ වටිනාකමින් රු.120,000 ක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වාත් අයකර ගෙන නොතිබුණි. අදාළ පුද්ගලයා මියගිය නිසා ඔහුගේ පුතුන්ගෙන් අය කිරීමට ගොවිජන විනිශ්චය සභාවේ නඩුවක් ගොණුකර තිබුනද මේ දක්වා ගොවිජන විනිශ්චය සභාව විසින් නඩු කටයුතු ආරම්භ කර නොතිබුණි. එහෙත් ඉදිරි කාල පරිච්ඡේදයේ දී අදාළ නඩුව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබේ. විධිමත් පරිදි කටයුතු කර හිඟ වාරික මුදල කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) CSIAP ආයතනය විසින් 2022 පෙබරවාරි මස ගෝමරන්කඩවල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා දී තිබුණ වී වගා කරන යන්ත්‍ර 04 ක් භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා නොදීම හා භාවිතා කිරීමට අධික වියදම් දැරීමට සිදු වීම හේතුවෙන් භාවිතයට නොගෙන නිෂ්කාර්යයව පැවතුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වත්කම ඵලදායීව උපයෝජනය කිරීමට හෝ විධිමත් අනුමැතිය යටතේ වෙනත් අවශ්‍ය කරන ගොවිජන කාරක සභාවකට මාරු කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) පුල්වුඩේ ගොවිජන සේවා කාරක සභාවේ බැංකු ජංගම ගිණුමේ මාස 10 කට වැඩි කාලයක් පවතින රු.216,966ක මුදල කාර්යක්ෂමව උපයෝජනය කිරීමට හෝ ස්ථාවර	මෙම ගිණුමේ ඇති මුදල වූ රු. 216,966ක් සහකාර කොමසාරිස්ගෙන් අනුමැතිය ලබාගෙන ස්ථාවර තැන්පතුවේ ආයෝජනය	ගිණුම්වල අක්‍රියව පවතින මුදල් ඵලදායීව භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

තැන්පතු වක ආයෝජනය කිරීමට කටයුතු කර නොතිබුණි.

කර පොලිය උපයා ගැනීමට කටයුතු කරනු ලැබේ.

- (ඇ) ගොවිජන සේවා කාරක සභා 2ක පෙර වර්ෂවලට අදාළ එකතුව රු.359,970ක කාබනික පොහොර තොගයක් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනටත් නිෂ්කාර්යව පැවති අතර, කාරක සභා 3ක එකතුව රු.1,324,873ක කාබනික පොහොර තොගයක් කල් ඉකුත් වී තිබුණි. තවද, ගොවිජන සේවා කාරක සභා 2ක ගබඩාව තුළ කල් ඉකුත් වූ කාබනික පොහොර කි.ග්‍රෑ. 23,958 ක් සහ කාබනික දියර පොහොර ලීටර් 13,354ක් ඉතිරිව පැවති බව නිරීක්ෂණය විය.
- දිස්ත්‍රික් සහකාර ගොවීන්ගේ කොමසාරිස්ගෙන් උපදෙස් අවශ්‍යතාවය සලකා ලබා ගෙන කටයුතු කිරීම හා බලමින් කාබනික අදාළ පොහොර ඉවත් පොහොර ලබා ගැනීමට කිරීමට කටයුතු කරන බව කටයුතු කළ යුතු අතර එම තොග කල් ඉකුත් වීමට පෙර ගොවීන් වෙත බෙදා දීමට කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල , පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගොවිජන සේවා කාරක සභා 2ක වටිනාකම සඳහන් නොවූ අළුත්වැඩියා නොකළ ට්‍රැක්ටර් රථයක් හා කෘෂිකාර්මික දියර ඉසින 5ක් නිෂ්කාර්යව පැවතුණි.	ට්‍රැක්ටරය සඳහා ලබා දී නොතිබුණ අතර, තවත් දියර ඉසින යන්ත්‍ර 3ක් භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින බව.	ට්‍රැක්ටරය අලුත්වැඩියා කර කුලියට ලබා දී කුලියට ලබා දීමටත්, දියර ඉසින යන්ත්‍ර විධිමත් ක්‍රමවේදයක් යටතේ ගොවීන්ට භාවිතයට දීමත් කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ගොවිජන සේවා කාරක සභා 22 ක සංවර්ධන නිලධාරීන් 33 ක් අතිරික්තව හා ගොවිජන සංවර්ධන නිලධාරීන් 10 ක්, කළමනාකරණ සහකාර 12 ක්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහකාරවරුන් 78ක් , මුරකරුවන් 04 ක් හා කාර්යාලය සහකරුවන් 06 ක් පුරප්පාඩුව පැවතුනි.	මානව සම්පත් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් සහකාර කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත.	කාර්ය මණ්ඩලය නැවත සමාලෝචනය කර අවශ්‍ය පුරප්පාඩු පිරවීමටත්, අතිරික්ත කාර්ය මණ්ඩල වෙනත් ආයතන වෙත මුදා හැරීමටත් පියවර ගත යුතුය.

4. ගොවිජන බැංකු

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගොවිජන සේවා කාරක සභා 16ක සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂවලදී ගොවීන් 228 දෙනෙකුට ලබා දී ගිවිසුම් කාලය අවසන් වී ඇති නමුත් සමාලෝචිත වර්ෂය අවසන් දිනටත් අයවී නොතිබුණු ණය හා පොලී එකතුව රු.17,473,652 ක් අයකර ගැනීමට අදාළ විධිමත් පියවර ගෙන නොතිබුණි.	ණය නොගෙවූ ගොවීන් සමඟ මණ්ඩලයට යොමුකර ණය අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කරනු ලැබේ.	විධිමත් පරිදි කටයුතු කර ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ගොවි ජන බැංකු 4ක් විසින් සමාලෝචිත වර්ෂය තුළ ගොවීන් 60 දෙනෙකු සඳහා එකතුව රු. 4,011,400ක කෘෂිකාර්මික ණය ලබා දී තිබූ නමුත් මෙම ණය ලබාදීමේ දී, අදාළ ලියකියවිලි ලබා නොගෙන හා ණය අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ නොකර ණය ලබා දී තිබුණි.	ගොවි ජන බැංකුවේ සිටින නිලධාරීන් ගිණුම්කරණය පිළිබඳ අඩු දැනුමින් යුක්ත නිසා ලේඛන නිසි පරිදි සම්පූර්ණකර නොතිබුණ අතර අංශ භාර නිලධාරීන් විසින් අනුමැතිය ලබා දී ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ණය ලබාදීමට කටයුතු කරනු ලැබේ.	අවශ්‍ය සියලු නීතිමය අවශ්‍යතා හා ලේඛන සම්පූර්ණ කර ණය ලබා දිය යුතුය.
(ඇ) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 ඔක්තෝබර් 08 දිනැති අංක 09/2020 සහ 2012 පෙබරවාරි 29 දිනැති අංක 04/2012 දරන මූල්‍ය පාලනය සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් වූ ගොවිජන බැංකු කළමනාකරණ චක්‍රලේඛනවලට අනුකූලව සමාලෝචිත වර්ෂය තුළදී කොටස් හිමියන්ගේ සහ තැන්පත්කරුවන්ගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමට ගොවිජන බැංකු 15ක් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	ඉදිරියේදී කොටස් හිමියන් සහ තැන්පත්කරුවන් සහභාගීත්වයට වැඩිකිරීමට කටයුතු කරනු ලැබේ.	චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.